

## මාර්ග සටහන

( ඉඩමට යන මාර්ගය මෙහි සටහන් කරන්න.)

අයදුම්කරුගේ දුරකථන අංකය :



## අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස්

මෙහි පහත සඳහන් අවශ්‍යතාවන් සම්පූර්ණ කර නිවැරදිව ඉදිරිපත් කරන අනුබදුම් අයදුම්පතක් ප්‍රමාදයකින් තොරව අනුමත කිරීමට හැකි වනු ඇත.

- (1) 1:1000 ට නොඅඩු පරිමාණයට අදින ලද අනුබදුම් සැලැස්මක් මුල් පිටපත සමඟ පිටපත් තුනකින් යුක්ත ව පහත විස්තර සහිතව ඉදිරිපත් කළ යුතුයි.
  - I. ඉඩමේ පිහිටීම සහ ගොඩනැගිලි කිසිවක් තිබේ නම් ඒවා සැලැස්මේ දැක්විය යුතුයි.
  - II. සැලැස්මේ පරිමාණය , උතුරු දිශාව සහ යාබද ඉඩම් කොටස් වල හෝ ගොඩනැගිලිවල වරිපනම් අංක දැක්විය යුතුය.
  - III. භූමි භාගයට ප්‍රවේශවන මාර්ගය හා භූමිය තුළ යෝජිත මාර්ග (පළලද සහිතව ) දැක්විය යුතුය.
  - IV. එවකට පවත්නා සියළු කාණු ජලමාර්ග , ස්වභාවික සම්පත් සහ යෝජිත කාණු ආදිය පෙන්නුම් කළ යුතුයි.
  - V. අධිබලැති විදුලි රැහැන් දැක්විය යුතුය. (ඉඩමට ඉහළින් අධි බලැති විදුලි රැහැන් පවතින අවස්ථාවලදී විදුලි බල මණ්ඩලයේ නිර්දේශ ලබාගත යුතුය.)
  - VI. ඉඩම් හෙක්ටයාර් එකකට හෝ ඊට වඩා වැඩිවන අවස්ථාවකදී වීථි අනහැර ඉදිරි බිම් කොටසින් ප්‍රජා සහ පොදු කටයුතු සඳහා 10/ ක බිම් ප්‍රමාණයක් සුදුසු ස්ථානයක වෙන් කර සලකුණු කළ යුතුය.
- (2) අනුබදුමට යෝජිත ඉඩමේ මව් සැලැස්මේ පිටපතක් සහ අයිතිය සනාථ කිරීම සඳහා ඔප්පුවේ පිටපතක් ඉදිරිපත් කළ යුතුයි.
- (3) එක් එක් බිම් කොටස්වල යෝජිත හා පවතින භාවිතය ඒවායෙහි විශාලත්වය හා මායිම් වෙන් වෙන්ව දැක්විය යුතුයි.
- (4) ඉඩම හෙක්ටයාර් එකකට වඩා වැඩිවන අවස්ථාවකදී නල ජලය තිබේ නම්, ජලසම්පාදන මණ්ඩලයෙන් ද නැත්නම් භූගත ජලය යෝජිත සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත්ද යන්න පිළිබඳව ජල සම්පත් මණ්ඩලයෙන්ද විදුලිබලය පිළිබඳව විදුලිබල මණ්ඩලයෙන්ද ලබාගත් සැලසුම් නිරාකරණ ඉදිරිපත් කළ යුතුයි.
- (5) ඉඩම හෙක්ටයාර් 0.5 ක් හෝ ඊට වඩා වැඩි වන අවස්ථාවකදී වරලත් නගර නිර්මාණ ශිල්පයෙකු විසින් සැලැස්ම සහතික කළ යුතුය.
- (6) අනුබදුමට යෝජිත ඉඩම පරීක්ෂා කිරීමට පහසුවන පරිදි යෝජිත ඉඩමට ප්‍රවේශය දක්වන දළ සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි.
- (7) සියලු අවශ්‍යතා සපුරා ඇති විට භූමියේ භෞතික සංවර්ධන කටයුතු සඳහා අවසර පත්‍රයක් ලබා දෙනු ලැබේ.
- (8) ඉඩමේ අනුබදුම් භෞතිකව සිදු කල යුත්තේ ඒ සඳහා දෙනු ලබන අවසර පත්‍රය ලබාගැනීමෙන් අනතුරුව පමණි.
- (9) අවසරපත්‍රය ලබා ගැනීමෙන් පසුව සැලැස්මට අනුකූලව ඉඩම භෞතික වශයෙන් සංවර්ධනය කර, අනුකූලතා සහතික සඳහා ඉල්ලුම් කළ යුතුයි.
- (10) අනුකූලතා සහතික ලබා ගන්නා තෙක් ඉඩම් කොටස් විකිණීම, ගොඩනැගිලි තැනීම හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකළ යුතුය.
- (11) වැඩිමනත් විස්තර සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 392/9 හා 1986 මාර්තු 10 දින දරණ අති විශේෂ ගැසට් පත්‍රය බලන්න.

## ඉඩමේ අනුබද්ධම් අනුමැතිය සඳහා වන අයදුම් පත්‍රය

කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණි

අංකය : .....

පෙරසැරි ගාස්තුව : .....

ලදුපත් අංකය : .....

දිනය : .....

..... ගෙන් ,  
 සංවර්ධන අයදුම්පත් අනුමත කිරීම සඳහා  
 නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වෙනුවෙන්  
 ..... සභාපතිතුමා වෙත.

මහත්මයාණෙනි,

.....නගරයේ.....  
 කොට්ඨාශයේ ..... විලියේ වරිපනම් අංක  
 .....දරණ ස්ථානයේ පිහිටි මාගේ / අපේ ඉඩම අනු කොටස් වලට  
 බෙදීම සඳහා අවසර පත්‍රයක් මා / අප වෙත නිකුත් කරන ලෙස මම / අපි මෙයින්  
 ඉල්ලා සිටිමි / සිටිමු.

පහත දැක්වෙන විස්තර පිටපත් දෙකකින් යුක්තව මා / අප මේ සමඟ ඉදිරිපත් කරමි /  
 කරමු.

.....  
 අයිතිකරු / අයදුම්කරුගේ අත්සන

- අයදුම්කරු වරිපනම් ලේඛනයේ නම සඳහන් ඉඩමේ අයිතිකරු නොවේ නම් ,  
 එම ඉඩම කොටස් කිරීම සඳහා වරිපනම් ලේඛනයේ නම සඳහන් අයිතිකරු  
 විසින් ඉල්ලුම්කරුට බලය ලබා දිය යුතුයි.

ඉහත විස්තර සඳහන් මගේ ඉඩමෙහි මෙම අයදුම්පතට අදාළ සංවර්ධනය සඳහා ඉහත  
 අත්සන් කර ඇති අයදුම්කරුට මෙයින් අවසර දෙමි.

.....  
 ඉඩම් හිමිකරුගේ අත්සන

දිනය : .....

නම : .....

ලිපිනය : .....

(1) ඉල්ලුම්කරු පිළිබඳ විස්තර

(අ). නම හා ලිපිනය : .....

(ආ). දුරකථන අංකය : .....

(2) අනුබෙදුමට අදාළ ස්ථානය පිළිබඳ විස්තර

(i) පිහිටීම -: .....

(ii) වරිපනම් -: .....

(iii) වීථිය -: .....

(iv) කොට්ඨාශ අංකය -: .....

(v) මානක සැලැස්මේ අංකය -: .....කට්ටි අංකය :.....

(vi) මිනින්දෝරුතැනගේ නම -: .....

(vii) ඉඩමේ ප්‍රමාණය -: .....

(3) ඉඩමේ වර්තමාන භාවිතය -: නේවාසික / වාණිජ / කර්මාන්ත / කෘෂිකාර්මික / වෙනත්

(4) භූමි භාගය සංවර්ධනය කිරීම :

(අ). භූමි භාගය ගොඩකර උස් කිරීමට අදහස් කරන්නේද යන්න සඳහන් කර , එසේ කරන්නේ නම් , යෝජිත පාරවල් වලට සහ කාණුවල අදාළ මට්ටම්වල විස්තර දක්වන්න . අවශ්‍ය වන අවස්ථාවලදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතියද , කුඹුරු ඉඩමක් වන්නේ නම් පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතියද , ලබා ඇත්දැයි සඳහන් කරන්න . (නිර්දේශිත ලිපි ඉදිරිපත් කළ යුතුයි.)

(ආ). ඉඩමේ යෝජිත සංවර්ධනය : (එක් එක් සංවර්ධනය සඳහා වෙන්කර ඇති බිම් ප්‍රමාණය )

නේවාසික කටයුතු සඳහා -: .....

වාණිජ කටයුතු සඳහා -: .....

කර්මාන්ත කටයුතු සඳහා -: .....

ආයතන සඳහා -: .....

එලිමහන් භූමි උද්යාන සහ ක්‍රීඩාපිටි (පොදු කටයුතු ) සඳහා -: .....

වීථි හා ප්‍රවේශ මාර්ග සඳහා -: .....

වෙනත් -: .....

(05). අපරව්‍යුහ පහසුකම්	පවත්නා පරිදි	යෝජිත
ජලය	.....	.....
කසල අපවහනය	.....	.....
විදුලිය	.....	.....

(6). අනුබෙදීම හේතුකොට ගෙන ගොඩනැගිල්ලක් බෙදීමට හේතුවේ නම් ,ඒ ගොඩනැගිල්ලේ එක් එක් කොටස සැලසුම් සහ ගොඩනැගිලි ඉදිකිරීම පිළිබඳ නියෝගවලට අනුකූල කරනු ලබන්නේ කෙසේදැයි සඳහන් කරන්න.

.....  
 .....

(7). සංවර්ධනය ආරම්භ කිරීමට සහ එක් එක් අදියර සඳහා දළ වශයෙන් බලාපොරොත්තු වන දින :

.....  
 ඉහත සඳහන් විස්තර සත්‍ය බවත්, නිවැරදි බවත් මම/අපි මෙයින් සහතික කරමි./කරමු.

දිනය.....  
 .....  
 අයදුම්කරුගේ අත්සන

**කාර්යාලීය ප්‍රයෝජනය සඳහා**

වරිපනම් ලිපිකරු,කරුණාකර වරිපනම් වාර්තාව ලබා දෙන්න.

.....  
 ගොඩනැගිලි ලිපිකරුගේ අත්සන

ගොඩනැගිලි ලිපිකරු

අංක.....කොට්ඨාශයේ..... පාරේ  
 වරිපනම් බදු අංකය .....සඳහා .....නම  
 ලේඛණගතවී ඇත. 20...../...../..... දක්වා බදු ගෙවා ඇත.  
 දේපල විස්තරය :- .....

.....  
 වරිපනම් ලිපිකරුගේ අත්සන

.....  
 ලේකම්,  
 නියමිත ගාස්තු රු .....ලදුපත් අංකය  
 .....මගින් 20...../...../..... දින ගෙවන ලදී.

.....  
 ගොඩනැගිලි ලිපිකරු/ ගො.ලි. වෙනුවට

**පරීක්ෂණ වාර්තාව**

- (1) ලිපිගොනු අංකය : .....
- (2) පරීක්ෂණය සඳහා ලිපිගොනුව ලැබුණු දිනය : .....
- (3) අයදුම්කළ දිනය : .....
- (4) අයදුම්කරුගේ නම සහ ලිපිනය : .....
- .....
- (5) I. යෝජිත ඉඩම පිහිටා ඇති ස්ථානය : .....
- II. කුමන කලාපයකට අයත් වේද? නේවාසික/මිශ්‍ර නේවාසික/කාර්මික/වෙළඳ....
- (6) යෝජිත භාවිතය : නේවාසික/මිශ්‍ර නේවාසික/වෙළඳ/ කර්මාන්ත/ ආයතනික...
- (7) ඉඩමේ ප්‍රමාණය:.....බිම් කට්ටි ගණන : .....
- (8) I. යෝජිත ඉඩමට ප්‍රවේශය සලසන මාර්ගය: මාර්ග සංවර්ධන අධිකාරිය/ පළාත් බදු මාර්ග සංවර්ධන අධිකාරිය/පළාත් පාලන ආයතනය /පුද්ගලික මාර්ගයකි.
- II. ප්‍රවේශ මාර්ග අවසානයේ වාහන හැරවීමේ වටරවුම සකසා ඇත /නැත.
- III. ප්‍රවේශ මාර්ගවල පළල ප්‍රමාණවත් වේ. / ප්‍රමාණවත් නොවේ.
- (9) ජලය බැසයාම සඳහා අවශ්‍ය කාණු ක්‍රමයක් සහ බෝක්කු සැලස්මේ සටහන් කර ඇත /නැත.
- (10) ඉඩම හෙක්ටයාර් එකක් හෝ ඊට වැඩි නිසා වීම් අත්හැර 10%ක් පොදු කටයුතු සඳහා සුදුසු ස්ථානයකින් වෙන්කර ඇත / නැත.
- (11) I. යෝජිත ඉඩම සමතලා/පහත්/වගුරු සහිත/කුඹුරු/ඕවිටි ඉඩමකි/පොල් වගා ඉඩමකි.
- II. ගොඩකිරීමට අවශ්‍ය නම් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ඇත / නැත.
- III. ගස් කැපීමට යෝජිත නම් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා ඇත / නැත.
- (උදා: පොල් සංවර්ධන මණ්ඩලය / රබර් පාලන දෙපාර්තමේන්තුව
- IV. පස් කැපීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල අනුමැතිය ලබා ඇත / නැත.
- V. අනුබෙදුමට යෝජිත ඉඩම සංවර්ධනය කිරීමේදී නායයෑම, සෝදාපාලුව හෝ පරිසරයට අයහපත් බලපෑමක් ඇතිවේ. /නොවේ.

(12) අපරව්‍යුහ පහසුකම් ප්‍රමාණවත් අයුරින් ලබාගත හැකිද? ඔව් / නැත.

.....

(13) මානක සැලැස්මේ අංකය : .....

මිනින්දෝරුතැනගේ නම : .....

(14) අනුබෙදුම් සැලැස්ම පිළියෙල කිරීමේදී සම්මත වර්ණ හා ප්‍රමිතීන්ට අනුව පිළියෙල කර ඇත / නැත.

වෙනත් විස්තර හා පරීක්ෂා කර වාර්තා කරනු ලබන නිලධාරී තැනගේ (කාර්මික නිලධාරීගේ / තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය) .....

.....

නම : ..... අත්සන : .....

තනතුර : ..... දිනය : .....

**කාර්යභාර නිලධාරීගේ නිර්දේශය**

.....  
.....  
.....

නම : ..... අත්සන : .....

**වැඩ අධිකාරීගේ නිර්දේශය**

.....  
.....  
.....

නම : ..... අත්සන : .....

**සැලසුම් නිලධාරීගේ නිර්දේශය**

.....  
.....  
.....

නම : ..... අත්සන : .....



**සැලසුම් කමිටුවේ නිර්දේශය**

පහත සඳහන් සංවර්ධන කටයුතු කරගෙන යාමට අවසර දීම නිර්දේශ කරමු. / පහත සඳහන් හේතු මත නිර්දේශ නොකරමි.

1. ....
2. ....
3. ....
4. ....

	නම	තනතුර	අත්සන
1.	.....	.....	.....
2.	.....	.....	.....
3.	.....	.....	.....
4.	.....	.....	.....
5.	.....	.....	.....

අංක : ..... දරණ මානක සැලැස්මේ දැක්වෙන කට්ටි  
 අංක : ..... දරණ ඉඩම් කොටස් නේවාසික / මිශ්‍ර නේවාසික / වාණිජ /  
 කර්මාන්ත / භාවිතයට සැලසුම් කමිටු නිර්දේශයේ සඳහන් සංවර්ධන කටයුතු  
 කරගෙන යාම සඳහා අවසර දෙමි./ සැලසුම් කමිටු නිර්දේශයේ සඳහන් හේතු මත  
 අවසර නොදෙමි.

.....  
 සභාපති  
 දොම්පෙ ප්‍රාදේශීය සභාව  
 (නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්)

දිනය:.....

**සැලසුම් නිලධාරියාගේ නිර්දේශය**

.....  
 .....  
 .....

නම : ..... අත්සන : .....

තනතුර : ..... දිනය : .....

**සැලසුම් කමිටුවේ නිර්දේශය**

1. ....
2. ....
3. ....
4. ....

නම	තනතුර	අත්සන
1. ....	.....	.....
2. ....	.....	.....
3. ....	.....	.....
4. ....	.....	.....
5. ....	.....	.....

අංක : ..... දරණ මානක සැලැස්මේ දැක්වෙන කට්ටි අංක : .....  
 ..... දරණ ඉඩම් කොටස් නේවාසික / මිශ්‍ර නේවාසික / වාණිජ /  
 කර්මාන්ත / භාවිතයට සැලසුම් කමිටු නිර්දේශයේ සඳහන් සංවර්ධන කටයුතු  
 කරගෙන යාම සඳහා අවසර දෙමි./ සැලසුම් කමිටු නිර්දේශයේ සඳහන් හේතු මත  
 අවසර නොදෙමි.

.....  
 සභාපති  
 දොම්පෙ ප්‍රාදේශීය සභාව  
 (නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්)

දිනය:.....

**සැලසුම් කමිටුවේ  
ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව**

- 01. ලිපිගොනු අංකය : .....
- 02. පරීක්ෂණය සඳහා ලිපිගොනුව ඉදිරිපත් කළ දිනය : .....
- 03. අවසර පත්‍රයේ අංකය :.....නිර්දේශිත භාවිතය .....
- 04. මානක සැලැස්මේ අංකය : .....
- මිනින්දෝරු තැනගේ නම : .....
- ඉඩමේ ප්‍රමාණය : .....
- බිම් කට්ටි ගණන : .....
  
- 05. අවසර පත්‍රයේ සඳහන් සංවර්ධන කටයුතු / කොන්දේසි සපුරා ඇත / නැත.
- 06. වෙනත් අදාළ විස්තර හා ක්ෂේත්‍ර පරීක්ෂණ කමිටුවේ නිර්දේශ :

- 1. ....
- 2. ....
- 3. ....
- 4. ....

**ක්ෂේත්‍ර පරීක්ෂණ කමිටුව**

නම	තනතුර	අත්සන
1) .....	.....	.....
2) .....	.....	.....
3) .....	.....	.....

..... මයා / මිය.

.....

.....

### ඉඩමක් අනු කොටස්වලට බෙදීම සඳහා වූ අවසර පත්‍රය

( 1982 අංක : 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතින් සංශෝධිත 1978

අංක : 41 දරණ පනතේ 8 (ඒ) 11 වගන්තිය )

අයදුම්පත් අංකය : ..... යටතේ ඔබ විසින් ඉදිරිපත් කරන ලද පිඹුරු අංක ..... හා ..... දිනැති, මිනින්දෝරු.....මහතා විසින් සකස් කරන ලද.....පිහිටි

ස්ථානයේ ලිපිනය පිහිටි ඉඩමේ අනුබෙදුම් සැලැස්මට අදාල පහත සඳහන් සංවර්ධන කටයුතු කරගෙන යාමට අවසර දෙමි.

1. ....
2. ....
3. ....
4. ....

#### කොන්දේසි

අදාල අනුබෙදුම , 1982 අංක : 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 ඒ (1) වගන්තිය ප්‍රකාර , අනුමැතියේ ආකාරයටම සිදු කළ යුතුය.

ඉහත සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉඩම් කට්ටි විකිණීම / භාවිතයට ගැනීම සඳහා අනුකූලතා සහතික ඉල්ලුම් කර ලබාගත යුතුය.

අනුකූලතා සහතිකය සඳහා අයදුම්කිරීමට පෙර ඉඩම් අනුබෙදුම හෙක්ටයාර් එකක් හෝ ඊට වැඩිවන අවස්ථාවලදී ක්‍රීඩා හා විනෝද කටයුතු සඳහා වෙන් කරන 10% ක භූමි ප්‍රමාණය පළාත් පාලන ආයතන වෙත ඔප්පුවකින් පවරා දිය යුතුය.

අනුකූලතා සහතිකය ලබා නොගෙන ඉඩම් කට්ටි විකිණීම / පරිහරණයට ගැනීම / ගොඩනැගිලි ඉදිකිරීම 1982 අංක : 4 නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8 ඒ (2) වගන්ති ප්‍රකාර අනවසර සංවර්ධන කටයුත්තක් බැවින් , එවැනි කටයුත්තක් 1984 අංක 44 දරණ නාගරික සංවර්ධන පනතින් සංශෝධිත 8 (ඒ) 4 වගන්ති ප්‍රකාර දඬුවම් ලැබිය හැකි වරදකි.

.....

සභාපති

දිනය :.....

දොම්පෙ ප්‍රාදේශීය සභාව

(නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්)

..... මයා / මිය.

.....

.....

### ඉඩමක් අනු කොටස්වලට බෙදීම සඳහා වූ අවසර පත්‍රය

( 1982 අංක : 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතින් සංශෝධිත 1978

අංක : 41 දරණ පනතේ 8 (ඒ) 11 වගන්තිය )

අයදුම්පත් අංකය : ..... යටතේ ඔබ විසින් ඉදිරිපත් කරන ලද පිඹුරු අංක ..... හා ..... දිනැති, මිනින්දෝරු.....මහතා විසින් සකස් කරන ලද.....පිහිටි ස්ථානයේ ලිපිනය පිහිටි ඉඩමේ අනුබෙදුම් සැලැස්මට අදාල පහත සඳහන් සංවර්ධන කටයුතු කරගෙන යාමට අවසර දෙමි.

1. ....
2. ....
3. ....
4. ....

#### කොන්දේසි

අදාල අනුබෙදුම , 1982 අංක : 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 ඒ (1) වගන්තිය ප්‍රකාර , අනුමැතියේ ආකාරයටම සිදු කළ යුතුය.

ඉහත සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ඉඩම් කට්ටි විකිණීම / භාවිතයට ගැනීම සඳහා අනුකූලතා සහතික ඉල්ලුම් කර ලබාගත යුතුය.

අනුකූලතා සහතිකය සඳහා අයදුම්කිරීමට පෙර ඉඩම් අනුබෙදුම හෙක්ටයාර් එකක් හෝ ඊට වැඩිවන අවස්ථාවලදී ක්‍රීඩා හා විනෝද කටයුතු සඳහා වෙන් කරන 10% ක භූමි ප්‍රමාණය පළාත් පාලන ආයතන වෙත ඔප්පුවකින් පවරා දිය යුතුය.

අනුකූලතා සහතිකය ලබා නොගෙන ඉඩම් කට්ටි විකිණීම / පරිහරණයට ගැනීම / ගොඩනැගිලි ඉදිකිරීම 1982 අංක : 4 නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8 ඒ (2) වගන්ති ප්‍රකාර අනවසර සංවර්ධන කටයුත්තක් බැවින් , එවැනි කටයුත්තක් 1984 අංක 44 දරණ නාගරික සංවර්ධන පනතින් සංශෝධිත 8 (ඒ) 4 වගන්ති ප්‍රකාර දඬුවම් ලැබිය හැකි වරදකි.

.....

සභාපති

දිනය : .....

දොම්පෙ ප්‍රාදේශීය සභාව

(නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්

**සැලසුම් කමිටුවේ නිර්දේශය**

1. ....
2. ....
3. ....
4. ....

නම	තනතුර	අත්සන
1. ....	.....	.....
2. ....	.....	.....
3. ....	.....	.....
4. ....	.....	.....
5. ....	.....	.....

අංක : ..... දරණ මානක සැලස්මේ දැක්වෙන  
 ..... දරණ ඉඩම් කොටස් නේවාසික / මිශ්‍ර නේවාසික /  
 වාණිජ / කර්මාන්ත / භාවිතයට / අනුමත කරමි./නොකරමි.

.....  
 සභාපති  
 දොම්පෙ ප්‍රාදේශීය සභාව  
 (නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්)

දිනය:.....

## අනුකූලතා සහතිකය (ඉඩම් කට්ටි කිරීම)

..... මහතා / මහත්මිය විසින් අංක ( අයදුම්පත් අංකය )  
 ..... යටතේ ඉදිරිපත් කරන ලද බලයලත් මිනින්දෝරු  
 ..... මානක තැන විසින් සකස් කරන ලද පිඹුරු අංක :  
 ..... හා ..... දිනැති පිඹුරට අදාළ ඉඩම් කොටස් අංක  
 : (අවසරපත් අංකය ) ..... දරණ අවසර පත්‍රයට අනුකූලව  
 සංවර්ධනයට කර ඇති බැවින් එම ඉඩම කොටස් විකිණීමට / පාවිච්චියට ගැනීමට /  
 ගොඩනැගිලි ඉදිකිරීමට , 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධන)  
 පනතේ 8 ඒ (2) වගන්තියේ විධිවිධාන ප්‍රකාර මෙයින් අනුමැතිය දෙමි.

භාවිතය	කට්ටි අංක	මුළු භූමි ප්‍රමාණය පර්චස්
නේවාසික		
වාණිජ		
කාර්මික		
මිශ්‍ර		
පොදු කටයුතු		
මාර්ග / කාණු රක්ෂිත		

දිනය : .....

.....  
 සභාපති  
 දොම්පෙ ප්‍රාදේශීය සභාව  
 (නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්)

## අනුකූලතා සහතිකය (ඉඩම් කට්ටි කිරීම)

..... මහතා / මහත්මිය විසින් අංක ( අයදුම්පත් අංකය )  
 ..... යටතේ ඉදිරිපත් කරන ලද බලයලත් මිනිත්දෝරු  
 ..... මානක තැන විසින් සකස් කරන ලද පිඹුරු අංක :  
 ..... හා ..... දිනැති පිඹුරට අදාළ ඉඩම් කොටස් අංක  
 : (අවසරපත් අංකය ) ..... දරණ අවසර පත්‍රයට අනුකූලව  
 සංවර්ධනයට කර ඇති බැවින් එම ඉඩම කොටස් විකිණීමට / පාවිච්චියට ගැනීමට /  
 ගොඩනැගිලි ඉදිකිරීමට , 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරිය (සංශෝධිත)  
 පනතේ 8 ඒ (2) වගන්තියේ විධිවිධාන ප්‍රකාර මෙයින් අනුමැතිය දෙමි.

භාවිතය	කට්ටි අංක	මුළු භූමි ප්‍රමාණය පර්චස්
නේවාසික		
වාණිජ		
කාර්මික		
මිශ්‍ර		
පොදු කටයුතු		
මාර්ග / කාණු රක්ෂිත		

දිනය : .....

.....  
 සභාපති  
 දොම්පෙ ප්‍රාදේශීය සභාව  
 (නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන්)





